

ස න න ස හි න

ද, නු පප තනි සු නු ය.

ගෞරවාභී

උඩුගමපල සුවණනිපොනාසහ සාමිත් වහන්සේ

විසින්

සනාලියා සකස් කරණ ලදී.

බලලම. ජී. ඩී. සිල්වා

විසින්

කොලඹ ශ්‍රවණප්‍රකාශ සන්ත්‍රාලසෙව්

අවදුගස්වා ප්‍රසිධිකරණලදී.

මි: බ: ව: 2436.

1892.



දුනුපනති සුනනා.

නමෝ නසස හවෙතෝ අරහතෝ සමමා සමුඛසස.

මෙම සුනුබමිදෙශනාව වනාහි එක්කාලයෙක්හි සැවැත් නුවර රේනවනාඨමයෙහි වැඩවසන සඵඥත්වහන්සේ විසින් නමත්වහන්සේ පිරිවර වැඩසිටි භික්ෂුත්වහන්සේට දෙශනාකර වදාණලදී:—

අට්ඨිමානිතිකඛවෙ දුනුපනතියො, කතමානිඅට්ඨි? ඉධහිකඛවෙ එකවෙවා දුනාදෙති සමණසසවා බ්‍රාහමණසසවා අනනාපානා වන්ඨානා මාලාගන්ධවිලෙපනා සෙයඤ්චසඵපදිපෙය්‍යා, සො යංදෙති නං පච්චාසිංසති, සොපසනිබන්තිය මහාසාලෙවා බ්‍රාහමණ මහාසාලෙවා ගහපති මහාසාලෙවා පච්ඨි කාමගුණෙහි සමප්පිතෙ සමභිභුතෙ පරිවාරයමානෙ, නසස ඵවංගොති “අගොවනාභං කායසසභෙද, පරමමරණධනතිය මහාසාලානංවා බ්‍රාහමණ මහාසාලානංවා ගහපති මහාසාලානංවා සහව්‍යනං උප්පජ්ජන්තී” සො නංචිතනං දහති නංචිතනං අභිට්ඨාති නං චිතනං භාවෙති, නසස නංචිතනා හිනෙවිමුතනං උතහරං අභාවී තා, කායසසභෙද, පරමමරණධනතිය මහාසාලානංවා බ්‍රාහමණ මහාසාලානංවා ගහපති මහාසාලානංවා සහව්‍යනං උප්පජ්ජති, නඤ්චබොසිලවතොවදමි නො දුස්සීලසස, ඉජ්ඣති හිකඛවෙ සීලවතො වෙතොපතිති විසුඤ්ඤානා.

හිකඛවෙ, මහණෙනි; දුනුපනතියො, දුනුප්‍රත්‍යයෙන් (සිඛව වන) උප්පනතිභු; ඉමානිඅට්ඨි, මොභුඅවදෙදෙනෙක්වෙති; කතමා නිඅට්ඨි? කවරඅවදෙදෙනෙක්ද? හිකඛවෙ, මහණෙනි; ඉධ, මේලො කයෙහි, එකවෙවා, (යම්) අෑනම් පුද්ගලයෙක්නෙම; සමණසසවා, (සමිතපාපි) ශ්‍රමණයෙක්නවහෝ; බ්‍රාහමණසසවා, (බ්‍රාහිතපාපී) බ්‍රාහමණයෙක්නව හෝ; අනනා, බාදුගොජඤ්ඤාභාරය, පානං, අඹි පෑන් දඹිපෑන් ආදී පානය; වන්ඨා, හැඳිමට පෙරවිමට පොහෝ නාවසත්‍රය; ඥානං, පල්ලැක්කි වහන්ආදීඤානය; මාලාගන්ධවිලෙපනං, මාලා, මල්මාලාය; ගන්ධ, සුවඳය; විලෙපනා, අෑගහානාසු වදය; සෙයඤ්චසඵපදිපෙය්‍යං, සෙය්‍ය, හිඳිනා සෑනපෙන අසනය; ආවසථ, ගෘහය; පදිපෙය්‍යා, නෙල් පහන්ය; (යන මේ

වසතුන්) දැනටදෙති, දන්දෙයිද; සො, ඒ දැයකසුද්ගලනෙමි, යා
දෙති, යම්වසතුකාමයක්(දැනවයයෙන්) දෙයිද; නං, ඒ වසතුකා
මය, පව්වාසිංසති, නැවත ප්‍රාචීනාකරයි; සො, ඒ දැයකනෙමි,
පඤ්චකාමගුණෙහි; රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම,
ප්‍රොට්ඨබ්බකාම, යන පඤ්චකාම ගුණයන් විසින්; සමප්පිනෙ,
මනාකොට පිනවනලද; සමභිගුනෙ, සමනීනවු; පරිවාරයමා
නෙ, පිරිවරණුලබන්නාවු; ඛන්තියමහාසාලෙවා, ඤ්ඤාය මහා
සාරයන්ගෝ; බ්‍රාහ්මණමහාසාලෙවා, බ්‍රහ්මණමහාසාරයන්ගෝ;
ගහපතීමහාසාලෙවා, ගහපතීමහාසාරයන්ගෝ; පසසති, දක්.
තේද; නසස, ඒ දැයකයාහව; “අහං, මම; කායසසහෙද, සරීරයා
ගේ බිඳීමෙන්; මරණපරං, මරණින්මත්තනෙහි; ඛන්තියමහාසා
ලානංවා, ඤ්ඤාය මහාසාරකුලයන්ගේගෝ; බ්‍රාහ්මණ මහාසාලා
නංවා, බ්‍රහ්මණ මහාසාරකුලයන්ගේ ගෝ; ගහපතීමහාසාලානං
වා, ගහපතීමහාසාරකුලයන්ගේගෝ; සහව්‍යනං, සමානභාවයෙ
හි; උප්පජ්ජයං, උපදින්නෙමිනම්; අහොවනඉති, යෙහෙකැයි”
එවංගොති, මෙබඳුසිතිවිල්ලක්වෙයි; සො, ඒ දැයකසුද්ගලනෙමි,
තංචිත්තං, ඒ සිත; (ඒප්‍රාචීනාව)දහති, පිතිටුවයිද; තංචිත්තං, ඒ
චිත්තය; අබ්ධිංගාති, අබ්ධිංගානකරයිද; තංචිත්තං, ඒචිත්තය; භා
වෙති, වඩයිද; නසස, ඔහුගේ; තංචිත්තං, ඒචිත්තය; හිතෙ, හිත
වූ පඤ්චකාමයෙහි; විචුත්තං, විශෙෂයෙන් බැඳුණේය; උත්තරං,
මතුමාගීඵලාධිගමය පිණිස; අභාවිතං, නොවඩනලද්දේය; (යම්
තැනක් ප්‍රාචීනාකොට ඒ කුසලකමීය කරණලද්දේද; එහිඉප
දීම පිණිස පවති, ඒ දැයකනෙමි) කායසසහෙද, සරීරයාගේ බිඳී
මෙන්; මරණපරං, මරණින්මත්තනෙහි; ඛන්තියමහාසාලානංවා,
ඤ්ඤාය මහාසාරකුලයන්ගේගෝ; බ්‍රාහ්මණමහාසාලානංවා, බ්‍රහ්
මණමහාසාරකුලයන්ගේගෝ; ගහපතීමහාසාලානංවා, ගහපතීම
හාසාරකුලයන්ගේගෝ; සහව්‍යනං, සමානභාවයෙහි; උප්පජ්
ජති, උපදී; තඤ්චබො, හෙද(එසේ ඒ ඉපදීමද)වනාහි; සීලවතො
වදුම්, සීල්වත්දැයකයාහවයයිකියමි; දුස්සීලසා, දුස්සීලදැයකයා
හව; නොවදුම්, නොකියමි; භික්ඛවෙ, මහණෙහි; සීලවතො,
සීල්වත්දැයකයාහව; ඉජ්ඣති, ප්‍රාචීනාවසිඛවෙයි; කචරගෙයකිත්
දා? වෙතොපතිඛි විසුඛිතනා, වෙතොප්‍රතිඛිය සුඛබැවිති; හෙ
වත් යම්ගෙයකිත් සීල්වත්භුගේ විත්තප්‍රාචීනානොමශ්‍රඩා, සීලශ්‍රා
ති, තඤ, ප්‍රඥ, යන පච්චමීයෙන් සමනීතවෙද එහෙයිති.
උපාසක උපාසිකාදී යම්කෙණෙකුට ශ්‍රඩා, සීල, ශ්‍රාති, තඤ, ප්‍රඥ,
යයි කියනලද පච්චමීයෙන් ඇත්තාහුද; ප්‍රාචීනානොමතැත්තෙ
ද; ඔහුගේ ගති(උත්පත්තිය) අතියතය. යම් කෙණෙක්හට ප්‍රා

ඒනාව ඇත්තේද; පවබමියෝ නැත්තාහුද; ඔහුගේද ගතිය අනියනමය. යම්කෙනෙකුකුත්ව පවබමියහා ප්‍රාචීනාව යන දෙකම ඇත්තාහුද; ඔවුන්ගේ ගතීහු තියනය. එහෙයින් “යසස සඬා සීල සුත වාන පඤ්ඤ සංඛාතා පඤ්චබමමා අත් නපඤ්ඤා නසස ගතීඅනිබඬා, යසස පඤ්ඤා අත් න බමමා නසසපි ගතී අනිබඬාව, යෙසං උපයමපිඅත් තෙසං ගතීනිබඬා”යි සංඛා රුප්‍රා නතිසුභුඅටුවා යෙහිකින.

නවද, යම් කුලයත්භව තිසරණ පඤ්චසීල එකසලාක බතස් එක පඤ්ඤ බතස් එක වසසාවාසිකයස් එකපොකුණස් එක ආවා සයස්දැයි මෙබඳු නිතර පිත් සිදුවන පුනා කමියෝ ඇත්තාහු ද; ඔවුන්ගේ ගතීහු තියනයහ. ඒ කුලයෝ සොවාන් අයතියත් සමානයන එහෙයින් “යෙසං පන කුලානං තිනිසරණනි පම සීලානි එකං සලාකහතනං එකං පකඛියහතනං එකං වසසාවාසි කං එකා පොකබරණී එකො ආවාසො, එවරුපා නිබඬා පුඤ්ඤ නි අත් තෙසං ගතීනිබඬා, සොතා පනනසදිසානි නානි කුලා නි”යි මනොරථ පූරණීඅටුවා යෙහිකින.

ඉබපන භික්ඛවෙ එකවෙවාද, නංදෙනි සමණසසවා බ්‍රාහ්මණ සසවා අනාං—පෙ—සෙයකවසථපදිපෙය්‍යා, සො යංදෙනිනංප ‘වාසිංසනි, නසස පුතංගොති “වාතුමමහාරජකාදෙවා දිසාපුකා වණණවගොතා සුබබහුලාති” නසස එවංගොති “අගොවතා’භං කායසහෙද, වාතුමමහාරජකාහං දෙවානං සහව්‍යනං උප්‍ර ජ්‍යෙසනනි” සො නංචිතනං දහති නංචිතනං අබිට්ඨාති නංචි තනා භාවෙති, නසස නංචිතනං භිතෙවිමුතනං උතතරං අභාවී තං, කායසහෙද, පරමමරණ වාතුමමහාරජකානං දෙවානං සහව්‍යනං උප්‍රජ්‍යති, නඤ්ඤබොසීලවතො වදුමිතො දුස්සීලසස, ඉජ්ඤති භික්ඛවෙ සීලවතො වෙතොපනිබිවිසුබනා.

භික්ඛවෙ, මහණෙනි; ඉබ, මේ ලොකයෙහි; එකවෙවා, (යම්) ඇතැම් පුද්ගලයෙක්තෙම; සමණසසවා, (සමනපාපී) සුමණයෙක් භවගෝ; බ්‍රාහ්මණසසවා, (බාහිතපාපී) බ්‍රාහ්මණයෙක්භවගෝ; අ නාං, බාදුභොජකදී ආහාරය;—පෙ—සෙයකවසථපදිපෙය්‍යං, (යටිකී) සෙනාසන ගාහ නෙල් පහන් (යනමේ වස්තූන්) ද, නං දෙනි, දන්දෙයිද; සො, ඒ ද, යකපුද්ගලතෙම; යංදෙනි, යමක් දෙයිද; නං, එය; පවවාසිංසනි, ප්‍රාචීනාකරයි; නසස, ඒ ද, යකයා විසින්; “වාතුමමහාරජකාදෙවා, වාතුමමහාරජක දිව්‍යලොකය වැසිදෙවියෝ, දිසාපුකා, දීර්ඝආයුෂ ඇත්තෝය; වණණවගොතා, ඖසධිභාරකාවක්මෙන් බබලන සර්වවණ්ණ ඇත්තෝය; සුබබ හුලාඉති, බොහෝසැප ඇත්තාහුයයි” සුතංගොති, අසනලද්දේ

වේද; නසස, ඒ දයකයාහව; “අනා. මම; කායසසහෙද, ශරීරයා
 ගේ බිඳීමෙන්; (මරනිත්මතු)වාතමමිකාරුජිකානංදෙවානං, සිව්
 මකාරුජයවැසිදෙවියන්ගේ; සහව්‍යනං, සමානභාවයෙහි; උ
 ප්‍රජ්‍යයා, උපදින්නෙත්තමි; අභොවනඉති, යෙහෙකුසි;
 එවංභොති, මෙබදුසිතිවිල්ලක්වෙයි; සො, ඒ දයකපුද්ගලනෙ
 ම; නාචිත්තං, ඒ චිත්තය; (ප්‍රාචීනාව) දහති, පිහිටවයිද; නාචි
 තතං, ඒ චිත්තය; අබ්ධාති, අබ්ධානකරයිද; නාචිත්තං, ඒ චි
 තතය; භාවෙති, වඩයිද; නසස, ඒ දයකයාගේ; නාචිත්තං, ඒ
 චිත්තය; හිනෙ, පවකාමයෙහි; චිච්චනා, විශෙෂයෙන් බැඳුනේ
 ය; උනතරං, මතුමාගීප්ලාඛිතමය පිණිස; අභාවිතං, නොවඩන
 ලද්දේය; (ඒ දයකනෙම) කායසසහෙද, ශරීරයාගේ බිඳීමෙන්;
 (මරණිත්මතු) වාතමමිකාරුජිකානංදෙවානං, සිව්මකාරුජයවැසි
 දෙවියන්ගේ; සහව්‍යනං, සමානභාවයෙහි; උප්පජ්‍යති, උපදී;
 නවබො, හෙදවනාහි; සීලවනොවදුමි, සිල්වන්දයකයාහවයයි
 කියමි; දුස්සීලසා, දුස්සීලදයකයාහව; නොවදුමි, නොකියමි;
 හිකබ්බෙ, මහණෙනි; සීලවනො, සිල්වන්දයකයාහව; ඉජ්ඣති,
 (ප්‍රාචීනාව)සිබවෙයි; කවරහෙයකින්ද? වෙතොපතිබිච්ඡබ්බතා,
 චිත්තප්‍රාචීනාවගේ පිරිසිදු බැවිනි.

ඉබ්‍රහ භිකබ්බෙ ඵකවෙවා දුනංදෙති සමණස්සවා බ්‍රාහමණ
 ස්සවා අන්‍යා-භෙ-සෙයන'වසථපදිපෙයාං සො යංදෙති නාප
 ව්‍යාසිංසති, නසස සුතංභොති නාවතීංසා දෙවා-සාමාදෙවා-
 තුසිතාදෙවා-නිමමානරනි දෙවා-පරනිමිත වසවනති දෙවා'දී
 සාසුකා වණණවනොනා සුබබ්‍රාහ්මි, නසසඑවංභොති “අභොව
 නා'හං කායසසහෙද, පරමමරණා පරණීමිත වසවනතිනං දෙ
 වානං සහව්‍යනං උප්පජ්‍යන්ති” සො නාචිත්තං දහති නං
 චිත්තං අබ්ධාති නාචිත්තං භාවෙති නසස නාචිත්තං හිනෙ චි
 ච්චනං උනතරං අභාවිතං කායසසහෙද, පරමමරණා පරනිමිත
 වසවනතිනං දෙවානං සහව්‍යනං උප්පජ්‍යති, නසසබො සීලව
 නො වදුමි නො දුස්සීලසා, ඉජ්ඣති හිකබ්බෙසීලවනො වෙතො
 පතිබිච්ඡබ්බතා.

හිකබ්බෙ, මහණෙනි; ඉබ්‍රහ, මේලොකයෙහි වනාහි; ඵකවෙවා,
 (යමි)ඇතැම් පුද්ගලයෙක්නෙමි; සමණස්සවා, ශ්‍රමණයෙක්හව
 හෝ; බ්‍රාහමණස්සවා, බ්‍රාහමණයෙක්හවහෝ; අන්‍යං, බාදුභො
 ජනදී ආහාරය; -භෙ-සෙයන'වසථපදිපෙයාං, සෙනාසන ගාහ
 නෙල් පහත් යනමේ වස්තූන්; දුනංදෙති, දන්දෙයිද; සො, ඒ ද,
 යක පුද්ගලනෙමි; යංදෙති, යමක්දෙයිද; නාපව්‍යාසිංසති, එයනැ
 වන ප්‍රාචීනාකරයි; නසස, ඒ දයකපුද්ගලයාවිසින්; නාවතීංසාදෙ

වා, කවුනිසාදිවිසලෝකය වැසිදෙවියෝ—යාමාදෙවා, යාමනම් දෙවිලොව වැසිදෙවියෝ—තුසිතාදෙවා, තුසිතනම් දෙවිලොව වැසිදෙවියෝ—නිමුනරනිදෙවා, නිමුනරනිනම් දෙවිලොව වැසිදෙවියෝ—පරනිවිමිත වසවනිනොදෙවා, පරනෙමිත වසවනිනම් දෙවිලොව වැසිදෙවියෝ, දිසාසුකා, දීර්ඝාසුභ ඇත් තාසුය; වණණවනො, ශරීරවණණ ඇත්තාසුය; සුබබ්බුලාඉනි, බොහෝසුභ ඇත්තාසුයයි” සුතාහොති, අසනලදවේද; තසස, ඒ දයකයානට; “අහං, මම, කායසුහෙද, ශරීරය ගේ බිඳිමෙන්, මරණාපරං, මරණින් මත්තෙහි, පරනිවිමිත වසවනිනොදෙවා නං, පරනෙමිතවසවනිනම් දෙවියන්ගේ, සහව්‍යනං, සමානභාවයෙහි, උප්පජ්ජය්‍යා, උපදින්නෙමි නම්, අහොවනඉනි, යෙහෙකැයි” ඵලංහොති, මෙසේ සිතිවිල්ලක්ලෙසි; සො, ඒ දයකතෙම; නංචිතං, ඒ චිත්තය; දහති, පිනිවවයිද; නංචිතං, ඒ චිත්තය; අබ්බිධාති, අබ්බිධානකරයිද; නංචිතං, ඒ චිත්තය; භාවෙති, වඩයිද; තසස, ඒ දයකයාගේ; නංචිතං, ඒ චිත්තය; භිනෙ, පවතාමයෙහි; ච්චුතං, විලෙසයෙන් බැඳුනේ ය; උතාරං, මතුමාහි ඵලාබ්බමය පිණිස; අභාචනං, නොවඩන ලද්දේය; (ඵදයකතෙම) කායසුහෙද, ශරීරයාගේ බිඳිමෙන්; මරණාපරං, මරණින්මත්තෙහි; පරනිවිමිතවසවනිනොදෙවා නං, පරනෙමිතවසවනිනම් දෙවිලොව වැසි දෙවියන්ගේ; සහව්‍යනං, සමානභාවයෙහි; උප්පජ්ජෙති උපදෙන්නේ; නවබො, හෙදවනාහි; සීලවතොවදුම්, සිල්වන්දයකයාභවයයිකියම්, දුස්සීලසු, දුස්සීලයකයාහට; නොවදුම්, නොකියම්; භිකබ්බෙ, මහණෙහි, සීලවතො, සිල්වන්දය යාහට; ඉජ්ඣති, ප්‍රාණීනාව සිබ්බෙයි; කචරහෙසතින්ද? වෙතොපනිබ්බිසුබ්බනා, විතන ප්‍රාණීනාවගේ පිරිසිදු බැවිනි.

ඉධපන භිකබ්බෙ ඵකවොදනංදෙති සමණස්සවා බ්‍රාහ්මණස්සවා අනතං—පෙ—සෙයකවසථපදිපෙය්‍යං, සො යංදෙතිනං පච්චාසිංසති, තසස සුතාහොති බ්‍රහ්මකාසීකාදෙවා දීඝාසුකාවණණවනො සුබබ්බුලානි, තසස ඵලංහොති අහොවනාහං කායසුහෙද, පරමමරණං බ්‍රහ්මකාසීකානං දෙවානං සහව්‍යනං උප්පජ්ජෙය්‍යාති, සො නංචිතං දහති නංචිතං අබ්බිධාති නංචිතං භාවෙති, තසස නංචිතං භිනෙච්චුතං උතාරං අනාචිතං කායසුහෙද, පරමමරණං බ්‍රහ්මකාසීකානංදෙවානං සහව්‍යනං උප්පජ්ජෙති, තසස ඵලංහොති සීලවතොවදුම්නො දුස්සීලසු, විතරතසස නොසරතසස, ඉජ්ඣති භිකබ්බෙ සීලවතො වෙතොපනිබ්බි විතරතනා, ඉමාහි බො භිකබ්බෙ අධිද්දනුප්පනතියෙති.

භිකබ්බෙ, මහණෙහි, ඉධපන, මේ ලොකයෙහි වනාහි; ඵක

වෙවා, (යම්) ඇතැම් පුද්ගලයෙක් නම; සමන්සසවා, සමන්යෙක් හටහෝ; බ්‍රාහ්මණසසවා, බ්‍රාහ්මණයෙක් හටහෝ; අන්තං, බාද්‍ය භෝජනදී ආහාරය; -පෙ-සෙයකවසඵපදීපෙයං, ශයනාසන, ගෘහනෙල් පහත් යන මේ වස්තූන්, දැනදෙනි, දන්දෙයිද; සො, ඒ දෑයක පුද්ගලයෙකු; යං, යම්වස්තුවක්; දෙනි, දැනමුඛයෙක් නබාදේද; නං, එය; පව්වාසිංසනි, නැවතප්‍රාචීනාකරයි; නසස, ඒ දෑයක පුද්ගලයා විසින්; බ්‍රහ්මකායිකාදෙවා, බ්‍රහ්මලොච්චැසිදෙව් යෝ; දිකාසුකා, දිකාසුආභූතභෝග; වණ්ණවනොනා, (දසභිල්ලෙන් දසදහසක් සක්වලාශ්‍රාක කරණනරම්) ශරීරවණ්ණය ඇත්නාහු ය; සුබබ්‍රහ්මලාභනි, මෙවරුන්ගේ බ්‍රහ්මලොච්ච ඇත්නාහුයයි; සුනං හොති, අසනලදවේද; නසස, ඒ දෑයක පුද්ගලයාහට; “අහං, මම; කායසුභෙදා, ශරීරයාගේ බිඳීමෙන්; මරණපරං, මරණින්මත් නෙහි; බ්‍රහ්මකායිකානංදෙවානං, බ්‍රහ්මලොච්චැසි දෙවියන්ගේ; සහව්‍යනං, සමානභාවයෙහි; උප්පජ්ජෙයං, උපදින්නොමිනම්; අභොවනඉති, යෙහෙකැයි” එවංහොති, මෙබඳු සිතක්වේ; සො, ගේනෙම; නංචිත්තං, ඒ චිත්තය; දහති, පිටවවයිද; නංචිත්තං, ඒ චිත්තය; අබ්විසාති, අබ්විසානාකරයිද; නංචිත්තං, ඒ චිත්තය; භාවෙති, වඩයිද; නසස, ඔහුගේ; නංචිත්තං, ඒ චිත්තය; හිනෙ, හිනවූ ලොකිකසම්පත්තියෙහි; විමුත්තං, විශේෂයෙන් බැඳුණේ ය; උත්තරං, මතුමාගීඵලාධිගමය පිණිස; අභාවිත්තං, නොවඩන ලද්දේය; (ගේනෙම) කායසුභෙදා, ශරීරයාගේ බිඳීමෙන්; මරණ පරං, මරණින්මත් නෙහි; බ්‍රහ්මකායිකානංදෙවානං, බ්‍රහ්මලොච්චැසි දෙවියන්ගේ; සහව්‍යනං, සමානභාවයෙහි; උප්පජ්ජති, උපදී; නවබො, ගෙදවනාහි; සීලවතොවදුම්, සීල්වත්දෑයකයාහට යයිකියම්; දුස්සීලසස, දුස්සීලයාහට; නොවදුම්, නොකියම්; (එප මනකුත්තොව) විතරගසස, මාගීයෙන්හෝ සමාපත්තියෙන් මුල්සිද්ධිලදහෝ විෂබ්‍රහ්මණය කරණලද රුගය ඇත්නාහටයයි කියම්; නොසරුගසස, (එසේනොකරණලද) රුගසතිනසීලවත්ත යාහටයයි නොකියම්; භික්ඛවෙ, මහණෙහි; සීලවතො, විරුගීසී ලවනායාහට; ඉජ්ඣති, (බ්‍රහ්මලොකොත්‍යපත්තිය පිණිස කරණ ලද ඒ ප්‍රාචීනාව) සමුච්චන්තේය, කවරහෙයකින්ද? වෙතොපති ඛිචිතරගහො, විතරප්‍රාචීනාවගේ පහවූරුගය ඇතිබැවිනි.

මෙහි දෑහය වනාහි සමාඛිච්චිදා විත්තයට අලාකාර (පිණි ස) පිරවර (පිණි ස) වෙයි; ඉක්ඛිති දෑහයෙන් මොළොක්කු සිත් ඇති දෑයකනෙම සතර බ්‍රහ්මවිහරණයන් වඩා බ්‍රහ්මලොච්ච උපදී; එහෙයින් “විතරගසස නොසරුගසස” යනු වදුරණලද බවදනසු

තුන්. කබ්වෙ, මහණෙනි, ඉමාදිබොආධි, මොව්හු ආවදෙන වනාහි; දැනුපුන්තියොඉති, දැනපුන්තියෙන් ලබනලද උත්ත නතිහුයයි වදාලුසේක.

යම් දයකයෙක්තෙම සිල්වත් ශ්‍රමණබ්‍රාහ්මණයෙක්හට දන යන්දි අන්තයෙහි ඒ දැනමය කුසලයෙන් මනුෂ්‍යසම්පන්නිය හෝ සද්විප්ලොකසම්පන්නියහෝ යන සත්වැදුරුම් සවිහිසම්ප න්‍රිය ප්‍රාචීනාකරයිද; ඉදින් ඒ දයකතෙමේත් සිල්වත්වෙයි ද; ශ්‍රධාදිපච්චමිභ්‍යආති ඒ දයකයාහටම එම ප්‍රාචීනාවසිඛවෙ යි. ඉදින් ප්‍රාණඝාතාදිය කිරීමෙන් දුස්සීලවු දයකතෙම එසේ දන්දි ප්‍රාචීනාකරයිද; ඔහුගේ එම ප්‍රාචීනාතොම දුස්සීලමල යෙන් කිලුටු හෙයින් සිඛනොවෙයි. එසේම දන්දි අවසානයෙ හි ඒ දැනමය කුසලයෙන් බ්‍රහ්මසම්පන්නිය ප්‍රාචීනාකරයිද; එම ප්‍රාචීනාතොම සිල්වත්වූ සමාඛිසම්පන්නා දයකයාහටම සිඛවෙ යි. සමාඛිචිරහිත සිල්වත් දයකයාහට සිඛනොවෙයි (දුස්සී ල දයකයාහට කියනුමකම)මෙසේ කියනලද සත්වැදුරුම් සවිහි සම්පන්නියහා බ්‍රහ්මසම්පන්නිය වදාලුලෙස නොවරදවා කරණ ලද දැනමය කුසලයෙන් ලැබියහැකි බුද්ධි මොහු ආවදෙන ආවසිදැනුපුන්තියෙයි දන්දුන්තාහුය යනු මෙහි සංකෂ්පහා වයි. එහෙයින් දන්දීමෙන් මහත්ඵලලබණු කැමති සුඛින් වි සින් සිල්වත් ප්‍රතිශ්‍රාවානයන් සොයන්වසිතත්තාක්මෙන් තමා වි සින්ද සිල්වත් විසුතු බව දැකි වශයෙන් සිත්හි පිනිවවා ගනුයුතු.

සඵඤ්‍යත්වහත්සේ විසින් මේ සුතුබ්මිදෙඤනාව ගෙණහැර දක්වා වදාලුකල්හි සතුටුසින් ආති ඒ හිඤ්ඤත්වහත්සේලා සඵඤ් යත්වහත්සේගේ චචනය සතුටින් පිලිගත්හ.

හි මි.

දැන විමසි.

මෙම “දැනුප්පත්ති” සූත්‍රධර්මදේශනාව වනාහි පසුවනිකාය යන් අතුරෙන් “අබ්බුතතර” නිකායේ අධික නිපාතයෙහි ද, නවගීයව ඇතුළත්වේ. “එය වනාහි තවර ගෙයකින් දැනුප්පත්ති සූත්‍ර”යයි කියනු ලැබේද? මෙය කරණකොටගෙන දෙනු ලැබෙනුයි යන අතීයෙන් ද, නග නම් ලද වෙනනායෙන් ලබනලද උත්පත්තිහු “දැනුප්පත්ති” නම්වෙත්. අතීයන් වගුරුවානුයි සූත්‍රනම්වේ. දැනමයකුසලභෙතයෙන් ලබනලද උත්පත්තින් ප්‍රකාශකරණ අතීයන් වගුරුවන හෙයින් “දැනුප්පත්තිසූත්‍රය”යි කියනු ලැබේ.

ප්‍රාණසාතාදි පච්චාරණ දයකයා විසින් කරණලද දැනමය කුසලයෙන් මිහව මනුෂ්‍ය සම්පත්තා දිව්‍ය සම්පත් නොලැබෙන බවද, සිල්වත් දයකයාගටම ලැබෙනබවද; බ්‍රහ්මසම්පත්තිය වනාහි සිල්වත් දයකයාගට නොලැබෙන බවනා විසානිකණ් ප්‍රභාණදියෙන් පහකරණලද රුගයඇති සමාධිසම්පන්නා සිල්වත්ගටම ලැබෙන බවද; මෙම සූත්‍රදේශනාවෙන් ප්‍රකාශවේ. එහෙයින් මෙම සූත්‍රදේශනාව දැනමය කුසලකමීය කරණ සියලු සත්පුරුෂයන්ගට හස්තසාර වසනුවක්සමානවේ.


යටිකී දැනවගීයෙහි ප්‍රකාශවන්නාවූ අතිකුදු සූත්‍රදේශනාවො ද දැනමය පුණ්‍යක්‍රියාව අරබයා වදාලාවූ තවත් නොයෙක් සූත්‍රදේශනාවෝද, උගත් ස්වාමීන්වහන්සේලා ලවා මෙසේම සත් නකරවා මෙහි පහත අත්සන් කරණ මා විසින් යථාවකාසවශයෙන් අවිච්චිගස්වා ප්‍රසිද්ධ කරවනු ලැබෙත්. බමීය පෑතිරය, මෙහි ආනිසංසයන් සලකා වදාරන්නාවූ තොරතිය උඩුගම්පල සුවණ්ණපොත්තසභ ස්වාමීන්වහන්සේ විසින් අපගේ ආරාධනාවෙන් මෙම ප්‍රථම භාගය සකස් කොට බමී දැනමය වශයෙන් අපට දේනලද බවද සතුවත් ප්‍රකාශකරමිහ.

නිතර දන්දීමෙහි යෙදී වසන සියලු බොඩියෝ මෙයින් එක එක පොත රැගෙන භාවිතා කිරීමෙන් යටිකී අපේ බාර්මික උත්සාහයට උපකාරකිරීමෙන්හා බමීය දැන මුගෙණ නම නම තැගේ දැනමය කුසලකමීය මහත්ඵල කරගැනීමෙන් දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මසම්පත්තින් විද කෙලවර උතුම් ලොකෝත්තර නිව්‍යාණ සම්පත් අත්පත්කරගන්නාවයි ප්‍රාණිනාකරමු.

W. A. DE. SILVA.

පොත් ඕනෑකරණ උදව්‍ය

දැන්වීමයි.



මෙහිපහත නම්පේන අපෙන් සෑමවර්ගවල පොත්මවාගේ දැනට විකිණීමට තිබෙන පහත ගණන්වලට ලබාගතව පුළුවන, පිටපලාත්වාසිත් විසින් ඕනෑකරණ පොත්ද නම සහ නැපැල් පලත් ලියාපිවිසාම නැපැල්කන්තෝරුවට මුද්‍රණයට බාරගැනීමට පොත්ඵවත්තෙමු. පොත් ඕනෑකරණ උදව්‍යට නැපැලෙන් පොත්ගැනීමටම අපිලැස්තිව සිටිමු.

පොත්වල ගණන් දැනගැනීමාදී යම්කිසි උත්තරයක් ලබාගැනීමට ඵවන ලියුම් සමග සහ 5 ක මුද්දරයක්ද එවියයුතුයි.

දැනටතිබෙන සහන සහිත සූත්‍ර:—

- දම්සක්පැවතුම් සූත්‍රය
- සිංහලොවාද සූත්‍රය
- පරහඵ සූත්‍රය
- කාලකාරම සූත්‍රය
- දක්ෂිණාවිභවක සූත්‍රය
- සුභ සූත්‍රය
- මහාසමය සූත්‍රය
- චකක සූත්‍රය

- උපොසඵ සූත්‍රය
- චසල සූත්‍රය
- අභුලිමාල සූත්‍රය
- ආශිරවිභොපම සූත්‍රය
- මහාදේවදුත සූත්‍රය
- රට්ඨපාල සූත්‍රය
- දුනුප්පනති සූත්‍රය
- මහාසතිපට්ඨාන සූත්‍රය පෙල.

යනාදිය සහ ඵඵ පාලි ඛෙවදු නිඤ්ඤ පොත්ද කවි සිත්දු පොත් සහ සෙක්ලවලට ඕනෑකරනනාවූ ඉංග්‍රීසි සිංහලපොත්ද, ඉස්කැමෙන් බොහෝ ගුණ ඇතනාවූ නැඹිලිතෙල්ද, අත්දුටු ගුණ ඇති දත්බෙහෙන් සහ වනතෙල්ද, යනාදිය අපෙන් ලබා ගතව පුළුවන. අපට ලියුම් ඵවන විධිය:—

කොලඹ පිටකොටුවේ පස්වෙනි හරස්විදියේ
නොමර 9 දරණ පොත් කඩ-
බිලිවි. ඒ. ඩී. සිල්වා.